

පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව - 2015

පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනතේ 7(1) වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) වගන්තියෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ වාර්ෂික වාර්තාව සමග ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ දැයි තීරණය කිරීමට මට නොහැකි විය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුකොටගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 1

- (i) ප්‍රමිතයේ 38 ඡේදය ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ තක්සේරුවක් කර නොතිබුණු අතර ප්‍රමිතයේ 132 (ඇ) ඡේදය ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශන තේරුම් ගැනීමට අදාළවන ගිණුම්කරණ ප්‍රතිපත්ති හෙළිදරව්කර නොතිබුණි.
- (ii) ප්‍රමිතයේ 108 ඡේදය ප්‍රකාරව, මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ මුහුණතෙහි හෝ සටහන් තුළ මුළු අයභාරයේ උපවර්ගීකරණයක් අදාළ අස්ථිත්වයේ මෙහෙයුම්වලට යෝග්‍ය පරිදි වර්ගීකරණයකර ඉදිරිපත් කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ ලියාපදිංචි ගාස්තු ලෙස ලැබී තිබුණු රු.17,982,852 ක ආදායම වර්ගීකරණයකර ඉදිරිපත්කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7

ප්‍රමිතයේ 70 ඡේදයේ සඳහන් සාධක සැලකිල්ලට ගෙන වත්කමක ප්‍රයෝජනවත් ජීවිත කාලය නිශ්චය කළයුතු වුවත් ඒ පිළිබඳ අවධානය යොමු නොකර ගෘහ භාණ්ඩ හා සවිකිරීම්, කාර්යාල උපකරණ හා පරිගණක වලින් සමන්විත සියළුම ජංගම නොවන වත්කම් වාර්ෂිකව සියයට 5 බැගින් ක්ෂයකර තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සෘජුවම බැංකුවට ලැබෙන ලියාපදිංචි ගාස්තු ආදායම් හඳුනාගෙන ගිණුම් ගත කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නොතිබුණි. ඒ අනුව 2008 වර්ෂයේ සිට 2015 දෙසැම්බර් 31 දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී බැංකුවට සෘජුවම ලැබී තිබුණු රු.46,322,746 ක් වූ මුදල් හඳුනාගෙන ඒ ඒ වර්ෂවලදී ආදායම් ලෙස ගිණුම්ගත කර නොතිබුණු බව 2015 දෙසැම්බර් 31 දිනට පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනය මගින් හෙළිදරව් කර තිබුණි. තවද එම කාලපරිච්ඡේදය තුළදී සෘජුවම බැංකුවේ තැන්පත් කළ බවට ගනුදෙනුකරුවන් විසින් ආයතනයට ඉදිරිපත් කර තිබුණු කුවිතාන්සි පදනම් කර ගනිමින් රු.37,689,195 ක් ආදායම් ලෙස හඳුනාගෙන තිබුණු නමුත් එම මුදල් බැංකුවට ලැබී නොතිබුණු බව 2015 දෙසැම්බර් 31 දිනට පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනය මගින් හෙළිදරව් කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ ලියාපදිංචි ගාස්තු ආදායම් ලෙස හඳුනාගෙන තිබුණු රු.17,982,852 ක මුදල අදාළ බව, නිවැරදි බව, සම්පූර්ණ බව හා විස්වාසනීයත්වය පිළිබඳව සහතික විය නොහැකි විය.

- (ආ) ඉකුත් වර්ෂය හා සමාලෝචිත වර්ෂය වෙනුවෙන් පිළියෙල කර ඉදිරිපත් කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනය අනුව කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත්වලින් සෘජුවම බැංකුවට ලැබී තිබුණු රු.42,736,234 ක් වූ බිල්පත් වටිනාකම හා පොලී ආදායම ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) නියාමන සභාව නමින් පවත්වා තිබුණු ජංගම ගිණුමෙන් ඉකුත් වර්ෂ හතරෙහි අවස්ථා 05 කදී රු.18,985,200 ක් නියාමන සභාව නමින් වූ ඉතිරිකිරීමේ ගිණුමට මාරු කර තිබුණු අතර, එම ඉතිරිකිරීමේ ගිණුමෙන් ඉකුත් වර්ෂ තුනකදී රු.7,405,000 ක් නැවත ජංගම ගිණුමට මාරු කර තිබුණි. නමුත් එම ගනුදෙනුවල හර හා බැර සටහන් අදාළ වර්ෂවලදී මුදල් පොතේ සටහන් කර නොතිබුණු අතර ඉතිරිකිරීමේ ගිණුමට මාරු කර තිබුණු රු.18,985,200 න් රු.4,500,000 ක් පමණක් සමාලෝචිත වර්ෂය තුළදී මුදල් පොත බැර කර තිබුණි. තවද සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් 09 දින ඉතිරිකිරීමේ ගිණුමෙන් ජංගම ගිණුමට මාරුකරන ලද රු.1,000,000 ක් මුදල් පොතට හර කළ යුතු වුවද ඒ වෙනුවට මුදල් පොතට බැර කර තිබුණි. ගිණුම් තුලනය කිරීම සඳහා Fund Transfer ගිණුමක් යොදා ගෙන තිබුණ අතර එම ගිණුමේ නිවැරදි ශේෂය රු.7,080,200 ක් වුවද, ඒ වෙනුවට රු.4,910,800 ක් Fund Transfer ගිණුමකට බැර කර තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් පිළියෙල කර ඉදිරිපත් කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනයේ සඳහන් කර තිබූ පරිදි අවස්ථා 04 කදී රු.41,200,969 ක් සෘජුවම බැංකුවෙන් ගෙවා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගෙන තිබුණු නමුත් එම ගනුදෙනු ගිණුම්ගත කර නොතිබුණි.
- (ඉ) 2007 වර්ෂයේ සිට 2015 දෙසැම්බර් 31 දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් අයකර තිබුණු බැංකු ගාස්තු රු.7,800 ක් ගිණුම්ගත කර නොතිබුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනයට ගලපා තිබුණු, මුදල් පොතට වඩා බැංකුවේ අඩුවෙන් දැක්වුණු රු.615,000 ක් වූ හඳුනානොගත් ශේෂය පිළිබඳව විස්තර කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි. තවද මුදල් පොතේ ශේෂයත්, බැංකු සැසඳුම් ප්‍රකාශනයේ සඳහන් මුදල් පොතේ ශේෂයත් අතර රු.1,907,517 ක වෙනසක් විය. සමාලෝචිත වර්ෂය අවසානයට මුදල් පොතේ ශේෂය සටහන් කිරීම සඳහා පැත්සලක් භාවිතා කර තිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඒවා සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට හෝ සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

| විෂයය | වටිනාකම | ඉදිරිපත් නොවූ සාක්ෂි |
|---------------------------------------|------------|---|
| ----- | ----- | ----- |
| | රු. | |
| (අ) භාණ්ඩාගාර බිල්පත් | 10,000,000 | භාණ්ඩාගාර බිල්පත්වල අංක, තැන්පත් කළ දිනය, කල්පිරෙන දිනය හා වටිනාකම ඇතුළත් ලේඛනයක් |
| (ආ) ලැබිය යුතු භාණ්ඩාගාර බිල්පත් පොලී | 1,881,539 | අදාළ සියළු ගනුදෙනු ඇතුළත් ලෙජර් ගිණුම |

| | | |
|-----------------------------|------------|-------------|
| (ඇ) සමුච්චිත අරමුදල | 22,522,872 | ලෙජර් ගිණුම |
| (ඈ) හඳුනානොගත් පළාත් ආදායම් | 2,645,852 | ලෙජර් ගිණුම |

2.3 ලැබිය යුතු ගිණුම්

2008, 2013 හා 2014 වර්ෂයන්හිදී බැංකුවේ තැන්පත් කර තිබුණු නමුත් අහරු වී තිබුණු චෙක්පත් 06 ක වටිනාකම වූ රු.322,546 ක් අදාළ පාර්ශවයන් ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණයන්ට අනුකූල නොවීමේ අවස්ථා පහත පරිදි විය.

| නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව | අනුකූල නොවීම |
|--|---|
| ----- | ----- |
| (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වන වගන්තිය | අමාත්‍යාංශය භාර අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව නියාමන සභාව විසින් 2015 දෙසැම්බර් 31 දින වන විට රු.24,085,716 ක් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර තිබුණි. |
| (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 384(3) | ලැබෙන සෑම චෙක් පොතක් පිළිබඳවම විස්තර ලේඛනයක සටහන් කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ එවැනි ලේඛනයක් පවත්වා නොතිබුණි. |
| (ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය | සමාලෝචිත වර්ෂය අවසානය වන විට පැවති පිරිවැය රු.1,302,689 ක් වූ ස්ථාවර වත්කම් සඳහා ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි. |
| (ඈ) 2002 නොවැම්බර් 28 දිනැති අංක IAI/2002/02 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය | සමාලෝචිත වර්ෂය අවසානය වන විට පැවති පිරිවැය රු.2,321,290 ක් වූ පරිගණක හා මෘදුකාංග සඳහා ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි. |

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා නියාමන සභාවේ මූල්‍ය ප්‍රතිඵලය රු.1,939,076 ක ඌනතාවයක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.1,170,827 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.3,109,903 කින් පිරිහී තිබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව වෙනත් ආදායම් රු.4,149,527 කින් අඩු වී තිබීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ රු.1,304,722 ක අතිරික්තය උච්ඡාවචනයන් සහිතව 2015 වර්ෂය වනවිට රු.1,939,076 ක ඌනතාවයක් වී තිබුණි. මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා ක්ෂයවීම් නැවත ගැලපීමේදී 2011, 2012, 2013, 2014 හා 2015 වර්ෂවල සභාවේ දායකත්වය පිළිවෙලින් රු.2,721,073 ක්, රු.1,201,872 ක්, රු.6,171,947 ක්, රු.3,739,840 ක් හා රු.585,852 ක් වූයෙන් 2011 වර්ෂයේ සිට 2012 වර්ෂය වන විට දායකත්වය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 56 කින් පිරිහී තිබුණි. 2013 වර්ෂය වන විට නැවතත් දායකත්වය සියයට 413 කින් ඉහළ ගොස් තිබුණු අතර 2014 හා 2015 වර්ෂවලදී එය නැවතත් පිළිවෙලින් සියයට 39 කින් හා සියයට 84 කින් පිරිහී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1 සැලසුම් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීටීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5 වගන්තිය ප්‍රකාරව, ආයතනයේ දර්ශනය හා මෙහෙවර ඉටුකර ගැනීම සඳහා වර්ෂ 03 කට නො අඩු කාලයක් සඳහා සංයුක්ත සැලැස්මක් පිළියෙල කළ යුතු වුවද, නියාමන සභාව විසින් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

4.1.2 ක්‍රියාකාරීත්වය හා සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනතේ 2(1) උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව සියළුම පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි විය යුතුය. නියාමන සභාව ආරම්භ කළ 2007 වර්ෂයේදී ලියාපදිංචි කර තිබුණු පෞද්ගලික වෛද්‍ය ආයතන සංඛ්‍යාව 1,747 ක් වූ නමුත් සමාලෝචිත වර්ෂය අවසානය වන විට එම සංඛ්‍යාව 800 ක් දක්වා එනම් සියයට 54 කින් අඩුවී තිබුණි. එලෙස ලියාපදිංචිය අඩුවීමට හේතුව එම පෞද්ගලික වෛද්‍ය ආයතන වසා දැමීමද නැතහොත් ලියාපදිංචිය ලබා නොගෙනම ආයතන පවත්වාගෙන යාමද යන්න පිළිබඳව පරීක්ෂාවක් සිදුකර නොතිබුණු අතර ලියාපදිංචි වියයුතු පෞද්ගලික වෛද්‍ය ආයතන සංඛ්‍යාව හඳුනාගැනීමට, ලියාපදිංචි කරවීමට හා ලියාපදිංචි නොවන ආයතන සම්බන්ධයෙන් පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට විධිමත් ක්‍රමවේදයක් පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි.
- (ආ) 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ පනතේ 9 වගන්තියේ දැක්වෙන පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අපොහොසත්වී තිබුණි.
 - (i) ලියාපදිංචි පෞද්ගලික වෛද්‍ය ආයතන විසින් පවත්වා ගෙන යායුතු ප්‍රමිති සංවර්ධනය කිරීම හා අධීක්ෂණය කිරීම.
 - (ii) සියළු පෞද්ගලික වෛද්‍ය ආයතන විසින් සේවක පිරිස් බඳවා ගැනීමටදී අවම සුදුසුකම් අනුගමනය කරන බවට සහතිකවීම හා සේවක පිරිස් පුහුණු කිරීමේදී අවම ප්‍රමිතීන් අනුගමනය කරන බවට වගබලා ගැනීම.
 - (iii) ඒ පෞද්ගලික වෛද්‍ය ආයතන විසින් පිරිනමනු ලබන හෝ සපයනු ලබන රෝගීන් රැකබලා ගැනීමේ සේවාවල ගුණාත්මකභාවය තහවුරු කිරීම.

(ඇ) පනතේ 13(1) වගන්තිය ප්‍රකාරව, සභාවේ උපදෙස් මත ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින්, පෞද්ගලික වෛද්‍ය ආයතන සඳහා ප්‍රතිත්‍යය කිරීමේ යෝජනා ක්‍රමයක් ක්‍රමවත්ව දක්වා ක්‍රියාත්මක කළ යුතුවුවද, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

4.2 කාර්ය මණ්ඩල පරිපාලනය

නියාමන සභාව ආරම්භ කළ වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වාම ආයතනයේ කාර්යයභාරය හා ප්‍රමාණය හඳුනාගෙන එයට ගැලපෙන ආකාරයට කාර්ය මණ්ඩලය අනුමත කරවා ගැනීමට හා බඳවා ගැනීමට කටයුතු කර නොතිබුණු අතර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව 2015 දෙසැම්බර් 31 දින වන විට කළමනාකරණ සහායකයින් 02 දෙනෙකු, ගිණුම් සහායකයෙකු, මෙහෙයුම් කළමනාකරුවෙකු, ගණකාධිකාරීවරයෙකු හා කාර්යාල කාර්ය සහායකයෙකු බඳවාගෙන තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව සංස්ථාපිත මණ්ඩලයක් විය යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව 1971 අංක 38 දරන මුදල් පනත මෙම සභාව සඳහා වලංගු වන බැවින් එම පනතේ 13(1) වගන්තිය ප්‍රකාරව වාර්ෂික ගිණුම් පිළියෙල කර මුදල් වර්ෂය අවසන්වීමෙන් පසු මාස 04 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, නියාමන සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන වර්ෂ දෙකක ප්‍රමාදයක් සහිතව 2018 අගෝස්තු 27 දින විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

සමාලෝචිත වර්ෂය තුළදී නියාමන සභාවේ ගනුදෙනු පිළිබඳව අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.

5.3 ප්‍රසම්පාදනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.
- (ආ) නියාමන සභාව විසින් නියාමන සභාවේ අළුතින් ලියාපදිංචි වන සියළු පෞද්ගලික වෛද්‍ය ආයතනවල ප්‍රදර්ශනය සඳහා අළුත් නාමපුවරුවක් ලබාදී තිබුණු අතර සමාලෝචිත වර්ෂය තුළ රු.505,650 ක් වැයකර නාමපුවරු 174 ක් මිලදී ගෙන තිබුණි. ඒ පිළිබඳව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.
 - (i) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.6.1 මාර්ගෝපදේශය ප්‍රකාරව, මුල් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ දින සිට 6 මසක කාලයක් ඉකුත්ව නැති විට හා මුල් කොන්ත්‍රාත් වටිනාකමෙන් සියයට 50 ක සීමාවක් දක්වා පමණක් භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා නැවත ඇණවුම් කිරීමට හැකියාව තිබේ. නමුත් එම සීමාවන් දෙකම උල්ලංඝනය කරමින් මුල් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ දිනය වූ 2013

ඔක්තෝබර් සිට මාස 6 ක කාලයක් ඉක්මවීමෙන් පසුව සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 02 කදී නැවත ලංසු කැඳවීමකින් තොරව එම සැපයුම්කරුගෙන්ම යළි ඇණවුම්කර එකක් රු.2,400 බැගින් කුඩා නාමපුවරු 85 ක්ද, එකක් රු.2,900 බැගින් මධ්‍යම නාමපුවරු 22 ක්ද එකක් රු.3,550 බැගින් විශාල නාමපුවරු 67 ක් මිලදී ගැනීම සඳහා රු.505,650 ක් වැයකර තිබුණි.

(ඇ) වාර්ෂිකව ලියාපදිංචිය අළුත්කිරීමේදී ලියාපදිංචි නව වර්ෂය සඳහන් කරමින් පැරණි නාමපුවරුවට අළුතින් කොටසක් එකතුකරමින් නැවත සැකසීමට (Refill) කටයුතු කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ අවස්ථා 07 කදී යළි ඇණවුම් කර නාම පුවරු 578 ක් නැවත සැකසීම (Refill) සඳහා රු.546,540 ක් වැයකර තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(i) වාර්ෂිකව ලියාපදිංචිය අළුත්කර තිබුණු පෞද්ගලික වෛද්‍ය ආයතනවල පැරණි නාමපුවරු නැවත සැකසීම (Refill) සඳහා අළුත් නාමපුවරු සැපයූ සැපයුම්කරු විසින්ම අවස්ථා 2 කදී පහත විස්තර සඳහන් පරිදි ලංසු ඉදිරිපත් කර තිබුණි.

| නාමපුවරු වර්ගය | 2012 ජූනි 07 දින ඉදිරිපත් කර තිබුණු ලංසුව | 2012 ජූනි 28 දින ඉදිරිපත් කර තිබුණු ලංසුව |
|----------------|---|---|
| ----- | ----- | ----- |
| | රු. | රු. |
| විශාල | 1250 | 1050 |
| මධ්‍යම | 990 | 900 |
| කුඩා | 850 | 820 |

නමුත් වෙනත් ආයතනවලින් මේ සඳහා ලංසු කැඳවූ බව හෝ ලංසු ඉදිරිපත් කර තිබුණු බව හෝ සනාථ කිරීමට ලිඛිත සාක්ෂි කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

(ii) 2012 ජූනි 28 දින ඉදිරිපත් කර තිබුණු අවම ලංසුව යටතේ නාමපුවරු අලුත් කිරීමක් සිදුකර නොතිබුණු අතර අවස්ථා 07 කදී වැඩි ලංසුව යටතේ නාමපුවරු අලුත්කිරීම සිදුකර තිබුණි. ඒ අනුව එකකට රු.30 බැගින් කුඩා නාම පුවරු 358 ක් සඳහා රු.10,740 ක්ද, එකකට රු.90 බැගින් මධ්‍යම නාමපුවරු 126 ක් සඳහා රු.11,340 ක්ද සහ එකකට රු.200 බැගින් විශාල නාමපුවරු 94 ක් සඳහා රු.18,800 ක් වශයෙන් මුළු නාමපුවරු 578 ක් සඳහා රු.40,880 ක් වැඩිපුර ගෙවා තිබුණි.

(iii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.6.1 මාර්ගෝපදේශය ප්‍රකාරව, මුල් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ දින සිට 6 මසක කාලයක් ඉකුත්ව නැති විට හා මුල් කොන්ත්‍රාත් වටිනාකමෙන් සියයට 50 ක සීමාවක් දක්වා පමණක් භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා නැවත ඇණවුම් කිරීමට හැකියාව තිබේ. නමුත් එම සීමාවන් දෙකම උල්ලංඝනය කරමින් 2013 ජූනි සිට මාස 6 ක කාලයක් ඉක්මවීමෙන් පසුව සමාලෝචිත වර්ෂය තුළ අවස්ථා 07 කදී නැවත ලංසු කැඳවීමකින් තොරව එම සැපයුම්කරුගෙන්ම යළි ඇණවුම්කර එකක් රු.850 බැගින් කුඩා නාමපුවරු 358 ක්ද, එකක් රු.990 බැගින් මධ්‍යම නාමපුවරු 126 ක් හා එකක් රු.1,250 බැගින් විශාල නාමපුවරු 94 ක් නැවත සැකසීම සඳහා රු.546,540 වැයකර තිබුණි.

5.4 අයවැය පාලනය

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.2.1 වගන්තියේ දැක්වෙන විධිවිධාන ප්‍රකාරව, අයවැය ලේඛනය පිළියෙල කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

| පද්ධති හා පාලන ක්ෂේත්‍ර | නිරීක්ෂණ |
|---------------------------|---|
| (අ) කාර්ය මණ්ඩල බඳවාගැනීම | ආයතනය ආරම්භ කළ වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වාම ආයතනයේ කාර්යයභාරය හා ප්‍රමාණය හඳුනාගෙන එයට ගැලපෙන ආකාරයට කාර්ය මණ්ඩලය අනුමත කරවා ගැනීමට හා බඳවාගැනීමට කටයුතු කර නොතිබීම. |
| (ආ) ගිණුම්කරණය | ස්ථාවර වත්කම් ලේඛන පවත්වාගෙන නොයාම හා මුදල් පොත පවත්වාගෙන යාමේ දුර්වලතා පැවතීම, බැංකු සැසඳුම් පිළියෙල කිරීමේ ප්‍රමාදයන් පැවතීම, ප්‍රමාදවී පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශන නිවැරදිව පිළියෙල කර නොතිබීම, සියලු ලෙජර් ගිණුම් නිවැරදිව පිළියෙල කර නොතිබීම හා ඇතැම් ගිණුම් ලෙජරයෙන් අත්හැර තිබීම. |